



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව

දුරකථන අංක: 2477424, 2477423, 2477311

ෆැක්ස්: 2346257, 2477739

ඊ-මේල්: [dcommunications@cbsl.lk](mailto:dcommunications@cbsl.lk), [communications@cbsl.lk](mailto:communications@cbsl.lk)

වෙබ් අඩවිය: [www.cbsl.gov.lk](http://www.cbsl.gov.lk)

# ප්‍රවෘත්ති නිවේදනය

**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

**දිනය** 2013 ජනවාරි 17 වැනි දින

## මුදල් ප්‍රතිපත්ති විවරණය - 2013 ජනවාරි

2012 වසරේ මුල් කාලයේ දී ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමග ශීඝ්‍රයෙන් අඩුවෙමින් පැවැති පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණයෙහි වෙනස්වීම හේතුවෙන් පුළුල් මුදල්හි වර්ධනය අඛණ්ඩව අඩු විය. 2012 මාර්තු මාසයේ දී සියයට 35.2 ක ඉහළම අගයක් වාර්තා කළ පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය වර්ධනය 2012 නොවැම්බර් මාසයේ දී සියයට 20.7 ක් දක්වා අඩු විය. නොවැම්බර් මාසය දක්වා ඉහළ ගිය රජය විසින් ලබාගත් ශුද්ධ ණය, රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් ළඟාකර ගැනීම සඳහා රජය ගනු ලැබූ ඵලදායී උත්සාහයන් හේතුවෙන් දෙසැම්බර් මාසයේ දී සැලකිය යුතු ලෙස අඩු විය. කෙසේ වුවද, රාජ්‍ය සංස්ථා විසින් ලබාගත් ණය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින අතර, මෙමගින් පුළුල් මුදල් වර්ධනය මත යම් පීඩනයක් ඇති වෙයි.

විදේශීය අංශය සැලකූ විට, ආනයන වියදම්හි වර්ධනයේ දක්නට ලද තියුණු පහත බැසීමත් සමග 2012 පළමු මාස නවය තුළ සමුච්චිත වෙළෙඳ හිඟය, 2011 අනුරූපී කාලපරිච්ඡේදයත් සමග සසඳන විට, සියයට 2.1 කින් පහත බසින ලදී. සේවා වෙළෙඳාමෙන් ලද ශුද්ධ ආදායම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මෙන්ම ආයෝජන ලැබීම් ඉහළ යාම හේතුවෙන් 2012 තුළ දී ගෙවුම් ශේෂය අතිරික්තයක් වාර්තා කළ අතර, මෙය ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඉහළ යාම තුළින් පිළිබිඹු විය. මේ අතරම, අපේක්ෂිත වඩාත් හිතකර වූ වෙළෙඳ ශේෂය, සේවා වෙළෙඳාමෙන් ලැබෙන ඉහළ ආදායම, රජයට හා මූල්‍ය වෙළෙඳපොළ වෙත ලැබෙන මූල්‍ය ප්‍රවාහ ඉහළ යාම

මෙන්ම විදේශ සෘජු ආයෝජන ඉහළ යාම ආදිය හේතුවෙන් 2013 වසරේ දී වඩාත් ඉහළ ගෙවුම් තුළන අතිරික්තයක් ඉලක්ක කර ඇත. දැනටමත් ගලාපිටිත් පවතින සැලකිය යුතු විදේශ අරමුදල් හේතුවෙන් 2012 දෙවන භාගයේ දී සියයට 5.3 කින් අධිප්‍රමාණය වූ රුපියල, 2013 ජනවාරි 15 වන විට තවදුරටත් සියයට 0.6 කින් අධිප්‍රමාණය විය.

ප්‍රධාන වශයෙන් පරිපාලිත මිල ගණන්වලට සිදුකරන ලද ගැලපීම් හේතුවෙන් 2012 වසරේ පෙබරවාරි සිට ජූලි දක්වා අඛණ්ඩව ඉහළ ගිය උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත නොවැම්බර් මස සියයට 9.5 සිට දෙසැම්බර් මාසයේ දී සියයට 9.2 ක් දක්වා පහත වැටිණි. 2012 දී ක්‍රියාත්මක වූ සඵල ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති, සමස්ත ඉල්ලුම ප්‍රමාණවත් පරිදි මධ්‍යස්ථගත කරමින් අනාගත උද්ධමනය සහ උද්ධමන අපේක්ෂාවන් සීමා කර ඇති බව විශ්වාස කෙරේ. ඒ අනුව, උද්ධමනය 2013 මාර්තු සිට පහත යමින් මැදි තනි අගයක් කරා ළඟාවෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේ අතර, වාණිජ බැංකු මගින් පුද්ගලික අංශයට ලබාදෙන ණය 2013 දී සියයට 18.5 කින් පමණ වර්ධනය වනු ඇතැයි ඉලක්කගත කර ඇති අතර, මෙම ප්‍රසාරණය අපේක්ෂිත වේගයෙන් සිදුවන බව තහවුරු කිරීම සඳහා බැංකුවලින් ණය මුදාහැරීම සමීපව අධීක්ෂණය කරනු ඇත. මේ අතරම, මෙම ණය ප්‍රසාරණය 2013 දී අහිතකර ලෙස ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනකාරී පීඩනයක් ඇති නොකරමින් සියයට 7.5 ක ආර්ථික වර්ධනයක් ලබාදීමට ප්‍රමාණවත් වනු ඇතැයි සලකන බැවින් මේ තුළින් අනාගතයේ දී උද්ධමනය ඉහළයාමට ඇති අවදානම අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉහත සඳහන් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් 2013 ජනවාරි 16 වැනි දින පැවති එහි රැස්වීමේ දී දැනට පවත්නා මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් පවත්වා ගතයුතු යැයි මුදල් මණ්ඩලය තීරණය කළ බැවින්, මහ බැංකුවේ ප්‍රතිමිලදීගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවිකුණුම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7.50 සහ සියයට 9.50 ක් ලෙස නොවෙනස්ව පවතිනු ඇත.

මිලගට නියමිත මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරනු ලබන දිනය යථා කාලයේ දී ප්‍රකාශයට පත්කරනු ඇත.